



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය


නිකුත් කළේ සංඛ්‍යාත දෙපාර්තමේන්තුව
දිනය 2012/07/31

2012 ජූලි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය (කො.පා.මි.ද.) (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය වාර්ෂික සාමාන්‍ය පදනම මත පූර්ව මාසයේ පැවති සියයට 5.8 හි සිට 2012 ජූලි මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ නැගිණි.

ප්‍රධාන වශයෙන්ම, ආහාර කාණ්ඩයේ මිල ගණන්වල සිදු වූ ඉහළ යාම නිසා ලක්ෂ්‍යමය පදනම මත උද්ධමනය 2012 ජූනි මාසයේ පැවති සියයට 9.3 හි සිට 2012 ජූලි මාසයේ දී සියයට 9.8 දක්වා ඉහළ නැගිණි.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මූලික උද්ධමනය අඛණ්ඩව දස වැනි අනුයාත මාසයටත් එහි පහළ යාමේ නැඹුරුව පවත්වා ගනිමින් 2012 ජූනි මාසයේ පැවති සියයට 5.7 හි සිට ජූලි මාසයේ දී සියයට 5.5 දක්වා ළඟා විය. ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය පූර්ව මාසයේ පැවති සියයට 5.8 හි සිට 2012 ජූලි මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය.



කො.පා.මි. දර්ශකය නිරපේක්ෂ වශයෙන් 2012 ජූනි මස පැවති 165.2 හි සිට ජූලි මාසයේ දී 166.7 දක්වා ඉහළ නගිමින් පූර්ව මාසයට සාපේක්ෂව සියයට 0.9 කින් ඉහළ ගියේය. දර්ශකයේ මෙම මාසික ඉහළ යාම කෙරෙහි ආහාර හා මධ්‍යසාර නොවන පහ වර්ග අයත් කාණ්ඩයේ (සියයට 1.6 කින්) මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන්ම දායක වූ අතර, ආහාර නොවන කාණ්ඩයේ (සියයට 0.3 කින්) මිල ගණන් ඉහළ යාම ද හේතු විය. කො.පා.මි. දර්ශකයේ ආහාර කාණ්ඩයෙහි ඉහළ නැගීම කෙරෙහි සහල්, පොල්, මාළු, සීනි, පළතුරු, එළවළු සහ පිළියෙළ කළ ආහාරවල මිල ගණන් ඉහළ යාම දායක විය. තිරිඟු පිටි, ඉන්ධන සහ කිරිපිට්ටල මිල ගණන් ඉහළ නංවමින් කළ සංශෝධන මගින් පිළියෙළ කළ ආහාර මිල මත කාල පමාවකින් පසු බලපෑමක් ඇති විය. කෙසේ වුවද, මෙම මාසය තුළ රතු ඒණු, ලොකු ඒණු සහ දෙහි ආදියෙහි මිල ගණන්වල අඩු වීමක් වාර්තා විය. ආහාර නොවන කාණ්ඩයෙහි සෞඛ්‍ය (සියයට 1.9 කින්); රෙදිපිළි හා පාවහන් (සියයට 1.1 කින්); ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තු (සියයට 1.1 කින්); විවිධ භාණ්ඩ හා සේවා (සියයට 0.2 කින්); ප්‍රවාහන (සියයට 0.1 කින්) යන උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ නැගිණි. කෙසේ වුවද, 2012 ජූලි මස 14 වැනි දින සිට බලපවත්වන පරිදි එල්පී ගෑස් මිල පහළ දැමීම හේතුවෙන් නිවාස, ජලය විදුලිය,

ගැස් හා අනෙකුත් ඉන්ධන උප කාණ්ඩයේ මිල ගණන්වල සියයට 0.3 ක අඩු වීමක් වාර්තා විය. මේ අතර, සන්නිවේදනය; විනෝදාත්මක හා සංස්කෘතික; සහ අධ්‍යාපන උප කාණ්ඩයන්හි මිල ගණන් මෙම මාසය තුළ නොවෙනස්ව පැවතිණි.